

ව්‍යාපෘති අධීක්ෂණ වාර්තාව (2017/12/13 දිනට)

(එක් ව්‍යාපෘතියක් සඳහා එක් වාර්තාවක් බැගින්)

1. අධීක්ෂණය කළ නිලධාරියාගේ නම : එන්. නිමල්කා ඩයස් මිය/ පී.ඩබ්.ටී.ඩී. ජයතිලක මිය/ කේ.කේ. අග්‍රා ඉරෝමිණි මිය
2. තනතුර : අතිරේක ලේකම් (මෙහෙයුම් හා ඇගයුම්)/ සංවර්ධන සහකාර (මෙහෙයුම් හා ඇගයුම්)/ සංවර්ධන නිලධාරී (මෙහෙයුම් හා ඇගයුම්)
3. ව්‍යාපෘතිය අධීක්ෂණය කළ දිනය : 2017/12/13
4. අධීක්ෂණය කළ ව්‍යාපෘතිය
 - අයත් පළාත : උතුරු පළාත
 - දිස්ත්‍රික්කය : යාපනය
 - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය : කොණ්ඩාවිල්
 - ගොවිජන සේවා මධ්‍යස්ථානය : නල්ලූර්
 - කා.ප.නි.ස වසම : 121 කොක්කුවිල්
5. අධීක්ෂණය කළ ව්‍යාපෘතිය : මීමැසි පාලන වැඩසටහන
6. අධීක්ෂණය කළ ව්‍යාපෘතිය අයත් ආයතනය : කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය)
 - ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම : 2017 වර්ෂය සඳහා රු.මි. 15 ක ප්‍රතිපාදන වෙන්කර ඇත.
 - ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල (දිස්ත්‍රික්කය සඳහා) : යාපනය දිස්ත්‍රික්කය සඳහා රු.මි. 2.71 ක් වැය වී ඇත.

අධීක්ෂණය කළ ක්‍රියාකාරකම් (ක්‍රියාකාරී සැලැස්මට අනුව)	ක්‍රියාකාරකම ආරම්භකළ දිනය	වර්තමාන තත්ත්වය (ප්‍රගතිය)	නිරීක්ෂණය කළ සුවිශේෂී කරුණු	එක් එක් ක්‍රියාකාරකම සඳහා වගකිව යුතු නිලධාරියා
මීමැසි පාලන වැඩසටහනට අදාළව ප්‍රතිලාභීන්ට ලබා දී ඇති ද්‍රව්‍යයන්ගේ වර්තමාන තත්ත්වය හා එම වැඩසටහනේ ක්‍රියාත්මක තත්ත්වය නිරීක්ෂණය කිරීම. (කෘ.ප.නි.ස වසම - 121 කොක්කුවිල්)	2017 සැප්තැම්බර් මස	<ul style="list-style-type: none"> <input type="checkbox"/> 59/6, කේ.ආර්. පාර, පලාලි පාර ලිපිනයෙහි පදිංචි එස්. ඥානලිංගම් මහතා හට මී මැසි පෙට්ටියක් ලබාදී ඇත. <input type="checkbox"/> මී මැසි ජනපද හා පෙට්ටි පමණක් පිහිටුවා ඇත. <input type="checkbox"/> මී පැණි ලබා ගැනීමට ප්‍රමාණවත් කාලයක් ගතවී නොමැති බැවින් මෙතෙක් මී පැණි ලබාගෙන නොමැත. 	<ul style="list-style-type: none"> <input type="checkbox"/> මී මැසි පෙට්ටියක් සෑදීම සඳහා රු. 1800 ක් වැයවන අතර දුම් ගසනයක් සඳහා රු. 800 ක් වැයවන බව පවසා සිටින ලදී. 	<p>ශ්‍රීරංගන් මිය, පළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ, යාපනය. 0773051363</p> <p>එම්. රේවතී මිය, සංවර්ධන නිලධාරී, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. 0778097722</p>
		<ul style="list-style-type: none"> <input type="checkbox"/> 18, මුන්නම් කොවිල් වීදිය, යාපනය ලිපිනයෙහි පදිංචි ටී. විග්නේෂ්වරන් මහතා හට ද මී මැසි පෙට්ටියක් ලබාදී ඇත. <input type="checkbox"/> මී මැසි ජනපද පිහිටුවා තිබූ අතර එම ජනපදය අදියරයන් දෙකකට බෙදා ඇති අයුරු නිරීක්ෂණය විය. <input type="checkbox"/> මී පැණි ලබා ගැනීමට ප්‍රමාණවත් කාලයක් ගතවී නොමැති බැවින් මෙතෙක් මී පැණි ලබාගෙන නොමැත. 	<ul style="list-style-type: none"> <input type="checkbox"/> මීවදය කැඩීම සඳහා පාවිච්චි කරන උපකරණ ඔවුන් විසින් නිර්මාණය කරගෙන ඇති බව ද නිරීක්ෂණය විය. 	

මී මැසි පාලන වැඩසටහන

යාපනය - කොණ්ඩාවිල් - නල්ලූර් වසමේ ක්ෂේත්‍ර අධීක්ෂණය



එස්. ඥානලිංගම් මහතාගේ ගෙවත්තෙහි මී මැසි ජනපද හා පෙට්ටි පිහිටුවා තිබූ අයුරු.....

ටී. විග්නේෂ්වරන් මහතාගේ ගෙවත්තෙහි මී මැසි ජනපද හා පෙට්ටි පිහිටුවා තිබූ අයුරු හා එම ජනපදයේ මී මැස්සන් ගහණව සිටින අයුරු.....



මේ සඳහා පාවිච්චි කරන උපකරණ හා ඒ අතුරෙන් ඔවුන් විසින්ම නිෂ්පාදන කරගෙන තිබූ උපකරණ.....

7. නිරීක්ෂණය කල සුවිශේෂී කරුණු සම්බන්ධයෙන් ඔබගේ අදහස් :

- මේ සඳහා අත්‍යවශ්‍ය උපකරණ ලෙස මී පැණි නිස්සාරක, ආරක්ෂිත අත් ආවරණයන් හා මුහුණු ආවරණයන් ලබාදීමට කටයුතු කරන්නේනම් මේවායේ නඩත්තු කටයුතු කිරීමට පහසුවීම.
- පරිසරයෙහි නිදහසෙහි තිබූ මෙම ජනපදයන් පෙට්ටිවලට ගෙන වැඩසටහනක් ලෙසින් කරගෙනයාම ආරම්භ වූ බැවින් මී මැසි පාලන කටයුතු පිළිබඳව ගොවීන් දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

8. අදාළ කරුණු සම්බන්ධයෙන් වන මා.නි. නිර්දේශ :

- මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒ පිළිබඳ උනන්දුව දක්වන පුද්ගලයින් හට වැඩි වශයෙන් මී මැසි පෙට්ටි ලබාදීම නව තාක්ෂණික ක්‍රමවේද තුළින් මී පැණි අස්වැන්න වැඩිකර ගැනීම හා මී පැණි වෙන්කර ගැනීමේ දියුණු ක්‍රමවේද, තාක්ෂණික මෙවලම් හඳුන්වාදීම සිදුකළ යුතු වේ.
- තව ද මෙම ප්‍රදේශයේ මෙන්ම බොහෝ ප්‍රදේශවල මී මැසි පාලන වැඩසටහන ක්‍රියාත්මකවීම ප්‍රමාද වී ඇති බව ක්ෂේත්‍ර අධීක්ෂණවලදී දක්නට ලැබුණු අතර එයට මූලික හේතු ලෙස නියමිත තාක්ෂණයට මී මැසි පෙට්ටි සෑදීමට විශේෂ ප්‍රාගුණ්‍ය ඇති පුද්ගලයින්ගේ හිඟබව, පෙට්ටි සඳහා අවශ්‍ය විශේෂිත දැව වර්ගය සපයාගැනීමේ අපහසුතාවය, පෙට්ටි හඳුනාගැනීමට ක්‍රමවත් පුහුණුවක් නොමැතිවීම පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟකම, එම සැපයුම්කරුවන් එක් අයෙක් හෝ දෙදෙනෙකු මත යැපීම වැනි ගැටළු කැපී පෙනේ. එබැවින් මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිලවෙලක් 2018 වර්ෂය තුළදී සකස්කළ යුතු වේ. ඒ තුළින් මී මැසි නිෂ්පාදන කර්මාන්තය නංවාලීමත්, ඒ හරහා විදේශයන්ට ගලායන මුදල් මෙරට රඳවා දේශීය කර්මාන්තවල දියුණුව උදෙසා යෙදවීමටත් හැකි වේ.

9. මා.නි. උපදෙස් හා නිර්දේශ :

- මෙම වාර්තාවෙහි පිටපතක් ආවරණ ලිපියක් සහිතව අතිරේක ලේකම් (සංවර්ධන) හා අධ්‍යක්ෂ (කෘෂිසේවා) වෙත යොමුකරන්න.
- පුද්ගලික වශයෙන් මී මැසි පෙට්ටි ලබා දීමට වඩා වාණිජ මට්ටමෙන් මෙම වගාව ව්‍යාප්ත කිරීම, අමාත්‍යාංශයේ අරමුණු තෘප්ත කර ගැනීමටත් වාණිජ වශයෙන් වාසිදායක වන බවත් නිරීක්ෂණය කරමි.

ක්ෂේත්‍රය අධීක්ෂණය කළ නිලධාරියාගේ අත්සන	දිලූපා එන්. අඹේපිටිය සහකාර අධ්‍යක්ෂ(මෙහෙයුම් හා ඇගයුම්)	එන්. නිමල්කා ඩයස් අතිරේක ලේකම්(මෙහෙයුම් හා ඇගයුම්)
--	--	---

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට